



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2292/29 - 2022 අගෝස්තු මස 09 වැනි අගභරුවාදා - 2022.08.09

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත

5 වැනි වගන්තිය යටතේ නියමය

- 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රාජිල් වික්‍රමසිංහ වන මම, සහනදායී පියවර වශයෙන් ලබාදීමට හෝ අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා හිතෙනීන් ද ඇතුළුව යම් විදේශ රාජ්‍යයන් (රජයන්), සංවිධාන වෙනත් යම් රාජ්‍ය ආයතනවලට, රජය මගින් අනුමත ආයතනවලට හා යම් රාජ්‍ය ආයතන සමඟ සෘජු සහයෝගීතාවයෙන් සහන ක්‍රියාකාරකම් වල නියුක්ත ආයතනවලට ආධාර/පරිත්‍යාග වශයෙන් ලැබීමට නියමිත යම් අනුප්‍රමාණයකින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගෙවිය යුතු වන්නා වූ ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අදාළවන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරන අතර එය පහත කරුණුවලට යටත් වනු ලැබේ ;

(අ) පරිත්‍යාග සහ සහන පියවර සමග සම්බන්ධිත රාජ්‍ය ආයතනය හෝ රජය විසින් අනුමත ආයතනය හෝ සෘජුව සම්බන්ධීකරණ කටයුතු රජයේ ආයතනය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ (ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා) නිර්දේශය, එකී එක් එක් අවස්ථාව මත පදනම්ව ; (i) අදාළ පරිත්‍යාගය ලබා දීමෙන් අපේක්ෂිත කාර්යය හා ඉලක්කගත ප්‍රතිලාභීන් පිළිබඳව තමා විසින් සැහිමකට පත්වීමෙන් අනතුරුව පමණක් ලේකම්වරයා විසින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම සඳහා සිය නිර්දේශය ලබා දිය යුතු ය ; සහ (ii) එකී නිර්දේශ ලිපිය නිකුත් කරන ලේකම්වරයා (ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා) වෙත, එසේ පරිත්‍යාග කරන භාණ්ඩ භාරදිය යුතුය.

(ආ) යථෝක්ත (අ) හි සඳහන් නිර්දේශය ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු පරිත්‍යාග අනුමත කළ යුතු ය ;



(ඇ) අපේක්ෂිත කාර්යය (කාර්යයන්) සඳහා හා ප්‍රතිලාභීන් වෙත නොමිලේ ලබාදීම සඳහා ඵ්වැනි භාණ්ඩ ලබාදීම හෝ බෙදා හැරීම සිදුවන තෙක් යටෝක්ත (අ) හි සඳහන් ලේකම් (ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා) විසින් මෙම කාර්ය පරිපාටිය යටතේ ආධාර/පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩ සඳහා වගකීම හා වගවීම දැරිය යුතු වේ ; සහ

(ඈ) භාණ්ඩාගාර ලේකම්වරයාගේ පූර්ව අනුමැතියක් ලබාගැනීමෙන් තොරව මෙම කාර්ය පරිපාටිය යටතේ ආධාර/පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩ ඉහත සඳහන් කෙරෙන කාර්යය හැර වෙනත් කාර්යයන් වෙනුවෙන් විකිණීම, බැහැර කිරීම හෝ භාවිත කිරීම සිදුකළ නොහැකි වේ. මෙම කාර්යය පරිපාටිය උල්ලංඝනය වන අවස්ථාවක දී, අදාළ බදු අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ ක්‍රියාමාර්ග ගත යුතු වේ.

2. මෙම නියමය, 2022 අගෝස්තු මස 10 වැනි දින සිට ආරම්භ වන වසරක කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගුව පැවතිය යුතු ය.

රනිල් වික්‍රමසිංහ,
මුදල්, ආර්ථික ස්ථායීකරණ
සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය.

2022 අගෝස්තු මස 09 වැනි දින,
කොළඹ 01,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

EOG 08 - 0111